

හින්දු සංස්කෘතික අරමුදල - 2013

හින්දු සංස්කෘතික අරමුදලේ 2013 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1985 අංක 31 දරන හින්දු සංස්කෘතික අරමුදල පනතේ 10(4) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. යටෝක්ත මූල්‍ය ප්‍රකාශන සම්බන්ධව මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය යැයි කළමනාකරණය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ.

මාගේ තත්ත්වගණනය කළ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2013 දෙසැම්බර් 31 දිනට හින්දු සංස්කෘතික අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ලං.රා.අං.ගි.ප්‍ර.)

අරමුදල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී.ලං.රා.අං.ගි.ප්‍රමිත අංක 01 සඳහන් පහත සඳහන් නියමයන් අනුගමනය කර නොතිබුණි.

- (අ) ශේෂ පත්‍රය සහ ආදායම් හා වියදම් ප්‍රකාශය ප්‍රමිතියෙහි සඳහන් ආකෘතියට අනුව පිළියෙල කර නොතිබුණි.
- (ආ) රජයේ ප්‍රදාන, අරමුදලට කරන පරිත්‍යාග, ආයෝජන සහ මූල්‍ය ආධාර ගිණුම් තැබීම සඳහා භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

අංක පීඵ් 423 හා 2006 දෙසැම්බර් 22 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 4.2 ඡේදය ප්‍රකාරව ආයෝජන සම්බන්ධයෙන් ගිණුම් පොත්පත් හා වාර්තා විධිමත් පරිදි පවත්වා නොතිබුණි. එසේම ඉහත චක්‍රලේඛයේ 04.1(අ) ඡේදයට පටහැනිව, අනුමත කරන ලද අයවැය ලේඛනයක් නොමැතිව අරමුදලේ වියදම් දරා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අරමුදලේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු.1,969,021 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.1,623,544 ක් විය. මූල්‍ය ප්‍රතිඵලයේ රු.345,477 ක වර්ධනයට හේතු පහත විශ්ලේෂණය කර දැක්වේ.

		<u>2013</u>	<u>2012</u>	<u>සමාලෝචිත</u> <u>වර්ෂයේ මූල්‍ය</u> <u>ප්‍රතිඵලයට</u> <u>බලපෑම</u> <u>රු.</u>
ආදායම :	රජයේ ප්‍රදාන හා අනෙකුත් පරිත්‍යාග	1,000,000	1,600,000	(600,000)
	පොලී ආදායම්	2,178,751	1,739,372	439,379
වියදම :	දහම් පාසල් සඳහා නිල ඇඳුම් මිලදී ගැනීම	1,000,000	950,000	(50,000)
	මූල්‍ය ආධාර හා වෙනත් වියදම්	209,730	765,828	556,098
	මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනය			----- 345,477 =====

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) අරමුදලේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව වැඩසටහන් 3ක් ක්‍රියාත්මක කිරීම සඳහා එනම් හින්දු කෝවිල් සහ ආයතන සඳහා මූල්‍ය ආධාර ලබාදීම, දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් මිලදී ගැනීම සහ දහම් පාසැල් ගුරුවරුන්ට මූල්‍ය ආධාර ලබා දීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු. මිලියන 1.7 ක් වෙන් කර තිබුණි. මෙම වැඩසටහන්වල භෞතික හා මූල්‍ය ඉලක්කයන් දක්වා නොතිබුණු බැවින්, වැඩසටහන්වල භෞතික හා මූල්‍ය කාර්යසාධනය තහවුරු කර ගැනීමට නොහැකි විය.

(ආ) හින්දු කෝවිල් සඳහා මූල්‍යාධාර ලබා දීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ දී රු.600,000 ක මුදලක් වෙන්කර තිබුණි. එසේ වුවත්, හින්දු කෝවිල් දෙකක් සඳහා රු.100,000 ක් හෙවත් මුළු වෙන් කිරීමෙන් සියයට 17 ක් පමණක් ලබා දී තිබුණි. ඉකුත් වර්ෂය හා සැසඳීමේ දී හින්දු කෝවිල් සඳහා මූල්‍ය ආධාර ලබාදීම සියයට 80 කින් අඩු වී තිබුණි.

4.1.1 අරමුදලේ සමස්ත කාර්යසාධනය

හින්දු සංස්කෘතික අරමුදලේ ඉලක්ක හා අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් දේශීයව හෝ විදේශීයව එක්රැස් කිරීමේ නෛතික ප්‍රතිපාදන හින්දු සංස්කෘතික අරමුදල් පනතේ 07 වන වගන්තිය මඟින් සලසා දී ඇත. එම නෛතික ප්‍රතිපාදන උපයෝගී කරගෙන, සංවර්ධනය කළයුතු හින්දු පූජනීය ස්ථාන සංවර්ධනය කිරීම හා හින්දු ආගම හා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි වුවත්, අරමුදලේ පාලක මණ්ඩලය විසින් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමුකර

නොතිබුණි. අරමුදලේ 2013 වර්ෂයේ මුළු ලැබීම් වලින් සියයට 66 ක්ම සමන්විතව තිබුණේ එහි අරමුදල් හා පරමාර්ථ ඉටුකිරීමෙන් තොරව නිෂ්කාර්යව පැවති අරමුදල් ආයෝජනයෙන් ලද ප්‍රතිලාභ වලිනි. එසේම හින්දු කෝවිලක් විසින් එහි අරමුදල් වලින් පරිත්‍යාග කළ රු. 600,000 ක මුදලක්, වැය දැරීමට අදාළ නිශ්චිත ක්‍රියා පිළිවෙතක් නොවීම නිසා නිෂ්කාර්යව පැවතුණි.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් මිල දී ගැනීම.

සමාලෝචිත වර්ෂය තුළ දී සහ ඉකුත් වර්ෂයේ දී අවස්ථා 2 කදී පිළිවෙලින් රු. 1,000,000 ක් හා රු.950,000ක් වැය කරමින් දහම් පාසල් ගුරුවරියන්ට බෙදාහැරීම සඳහා නිල ඇඳුම් මිලට ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.4.1 වගන්තියට පටහැනිව, විනිවිදභාවයකින් යුතුව ප්‍රසම්පාදනයන් සිදු කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන් තොරව, සීමිත මිල කැඳවීම්, එනම් මිල ගණන් 3ක් ඇගයීම් සඳහා ලබාගෙන තිබුණි.
- (ආ) මිල ගණන් ඇගයීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් (TEC) පත්කර තිබුණ ද, තාක්ෂණික ඇගයීම් කමිටුවට විෂය පිළිබඳ විශේෂඥයෙකු පත්කර නොතිබුණි.
- (ඇ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.6.1 වගන්තියට අනුකූලව ප්‍රසම්පාදන අරමුණු ලඟකර ගැනීමට අවශ්‍ය පිරිවිතරයන් සකස් කර නොතිබුණි.
- (ඈ) මුදල් රෙගුලාසි 237(ආ) ප්‍රකාරව සාරි මිල දී ගැනීමට අදාළ භාණ්ඩ ලැබීම් පත්‍රිකා ලබා ගැනීමෙන් තොරව රු.1,000,000 ක ගෙවීමක් කර තිබූ අතර මුදල් රෙගුලාසි 454 හා 751 ප්‍රකාරව නොග වාර්තා පවත්වා නොතිබුණි. 2014 මාර්තු 27 දින විගණනය විසින් සිදු කරන ලද සත්‍යාපනයට අනුව මිලට ගත් සාරි 1,152 ක් අදාළ කාර්ය සඳහා යොදවා ගැනීමකින් තොරව ගබඩා කර තිබුණු බව නිරීක්ෂණය විය.
- (ඉ) 1985 අංක 31 දරන හින්දු සංස්කෘතික අරමුදල පනතේ 8(ඇ) වගන්තිය ප්‍රකාරව, මෙම ප්‍රසම්පාදනය සඳහා පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.
- (ඊ) සාරි බෙදාදුන් ගුරුවරුන්ගේ අත්සන් සහිත නාමලේඛනයක් හෝ සාරි බෙදාහැරීමට අදාළ වෙනත් තහවුරු කිරීම් සඳහා කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5 පරිච්ඡේදයේ උපදෙස් වලට අනුව සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි. සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණ ද එහි පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) අරමුදලේ අරමුණු වලට අනුකූලව ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර නොතිබුණු අතර කාර්යසාධනය ඇගයීමට හැකිවන පරිදි භෞතික ඉලක්කයන් සැලැස්මට ඇතුළත් කර නොතිබුණි.
- (ආ) සැලැස්මේ ප්‍රධාන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට අදාළ කාලවකවානු තීරණය කර නොතිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) ප්‍රසම්පාදනය
- (ඇ) අරමුදල් කළමනාකරණය